

සමන් කාරියවසම් එ. පොලිස් ස්ථානය, තෙලිකඩ

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම /137/2018 (2018.06.08 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචන කාර්යයන් පිටපත), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පිටපතයි.

සභාපති: මහින්ද ගම්මම්පිල
 කොමිෂන් සභා සාමාජික: විනිසුරු රෝහිණි වල්ගම
 කොමිෂන් සභා සාමාජික: ආචාර්ය සෙල්වි තිරුවන්දන්ම
 කොමිෂන් සභා සාමාජික: ජයේෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා

අධ්‍යක්ෂ-ජනරාල්: පියතිස්ස රණසිංහ

අභියාචක - සමන් කාරියවසම් මහතා
 නොතිසි ලත් පාර්ශවය - පොලිස්පති, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

පෙනීසිටීම
 අභියාචක - සමන් කාරියවසම් මහතා

පොදු අධිකාරිය - ඩබ්ලිව්. කේ. ගමගේ, ස්ථානාධිපති, පොලිස් ස්ථානය, තෙලිකඩ
 ඒ. චිරසිංහ, පොලිස් ස්ථානය, තෙලිකඩ

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2017.06.06
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	ජනිතරයක් නොමැත
නම් කල නිලධරයා වෙත අභියාචනය යොමු කළ දිනය	2017.06.19
නම් කල නිලධරයා තීරණය ලබා දුන් දිනය	2017.07.17
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2017.12.15

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2017.06.06 දිනැති තොරතුරු ඉල්ලීම මගින් , 2017 ගෝනපිනුවල සරාලංකාර විදුහල් කණිෂ්ඨානගේ පැවති පොසොන් කලාපය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර, පාවිච්චි කිරීම සම්බන්ධව පහත තොරතුරු ඉල්ලා සිටින ලදී:

1. ඒ සඳහා පොලිස් ආඥා පනත යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර දී තිබේද?
2. අවසර පත්වූ දිනයන් නියමිත වේලාවන්;
3. බලපත්‍ර භාවිතයාගේ නම සහ ලිපිනය;

4. අවසර පත්‍රයට අනුව ශබ්ද විකාශන යන්ත්‍රි තොරණ ජ්‍යෙෂ්ඨතය කරන ස්ථානයේ උපරිම දුර හෙවත් වපසරිය;
5. අවසර පත්‍රයට අනුව ශබ්ද විකාශන යන්ත්‍රිල පවත්වා ගත යුතු උපරිම ශබ්දය ඩෙසිබල් වලින්;
6. අවසර පත්‍රයට අනුව ශබ්ද විකාශන යන්ත්‍රි පොදු දේපලක් වන ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණු වල ස්ථානගත කිරීමට අවසර ලබා තිබේද?
7. නොඑසේ නම් පොදු දේපල පනත යටතේ පනත යටතේ බලපත්‍රී ලාභියාට එරෙහිව කටයුතු නොකිරීමට හේතු

තොරතුරු නිලධරයා පනත ප්‍රකාරව, ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් අභියාචක 2018.06.19 දිනැතිව නම්කළ නිලධරයා වෙත අභියාචනයක් යොමු කරන ලදී . නම්කළ නිලධරයා 2017.07.17 දිනැතිව ප්‍රතිචාර දක්වමින් අභියාචක ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු සපයා ඇත . නමුත්, පනත ප්‍රකාරව නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බැවින් අභියා චක විසින් 2017.12.15 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

පොදු අධිකාරිය විසින් 2017.07.17 දිනැති ලිපිය මගින් අභියාචක ගේ ඉල්ලීමට අදාළ තොරතුරු ලබා දී ඇති බව කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කරන ලදී . පොදු අධිකාරිය විසින් ද අභියාචනය සලකා බලන අවස්ථාවේදී මෙය ඉදි රිපත් කරන ලදී . මෙයට ප්‍රතිචාර ලෙස අභියාචක විසින් ඉදිරිපත් කරන ලද්දේ, අවශ්‍යී තොරතුරු ඔහු වෙත ලැබුණ ද , තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 31(3) වගන්තිය ප්‍රකාරව සති 3ක් ඇතුළත නම්කළ නිලධරයා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කරන ලද බවයි.

නියෝගය:

අභියාචක විසින් ඉල්ලුම් කරන ලද තොරතුරු ලබා දී ඇති බැවින් අභියාචනය අවසන් කරනු ලැබේ.

කොමිෂන් සභා රීතින්හි , රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්යපටිපාටිය , ගැසට් අංක 2004/66, 2017.02.03) ප්‍රකාරව මෙම නියෝගය දෙපාර්ශවය වෙත සන්නිවේදනය කිරීමට නියෝග කර සිටිමු.
